



(නවවැනි පාර්ලිමේන්තුව - සිව්වැනි සභාවාරය)

අංක 86.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2023 නොවැම්බර් 28 අඟහරුවාදා පූ.භා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා

ගරු අජිත් රාජපක්ෂ මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු අංගජන් රාමනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා

ගරු මනුෂ නානායක්කාර මහතා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, කර්මාන්ත අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා

ගරු නලින් ප්‍රනාන්දු මහතා, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු ප්‍රසන්න රණතුංග මහතා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පරිසර අමාත්‍යතුමා

ගරු නීතිඥ පවිත්‍රාදේවී චන්තිආරච්චි මහත්මිය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා

ගරු විදුර වික්‍රමනායක මහතා, බුද්ධගාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා

ගරු කංචන විජේසේකර මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබිරි මහතා, විදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ලසන්ත අලගියවන්ත මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අ. අරවින්ද්‍ර කුමාර් මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සිරිපාල ගමලත් මහතා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අනුරාධ ජයරත්න මහතා, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වාමර සම්පත් දසනායක මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, ධීවර රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා

ගරු රෝහණ දිසානායක මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අනුප පස්කුවල් මහතා, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අශෝක ප්‍රියන්ත මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශාන්ත බණ්ඩාර මහතා, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු තාරක බාලසූරිය මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු විජිත බේරුගොඩ මහතා, පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු කේ. කාදර් මස්තූන් මහතා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) සුරේන් රාසවන් මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශමින්ද්‍ර රාජපක්ෂ මහතා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ජානක වක්කුඹුර මහතා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු තේනුක විදානගමගේ මහතා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යතුමා

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි
ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශෙහාන් සේමසිංහ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා

ගරු කනක හේරත් මහතා, තාක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඩී. ඩී. හේරත් මහතා, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අමර්තනාදන් අබේකිකලනාදන් මහතා
 ගරු ඒ. එල්. එම්. අනාලල්ලා මහතා
 ගරු කපිල අතුකෝරල මහතා
 ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය
 ගරු සම්පත් අතුකෝරල මහතා
 ගරු නිස්ස අත්තනායක මහතා
 ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 ගරු වජිර අබේවර්ධන මහතා
 ගරු අශෝක් අබේසිංහ මහතා
 ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
 ගරු මායාදුන්න චිත්තක අමල් මහතා
 ගරු ජේ. සී. අලවතුචල මහතා
 ගරු ඩලස් අලහප්පෙරුම මහතා
 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
 ගරු නිසකුට්ටි ආරච්චි මහතා
 ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
 ගරු එම්. උදයකුමාර මහතා
 ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා
 ගරු සංජීව එදිරිමාන්න මහතා
 ගරු අකිල එල්ලාවල මහතා
 ගරු ලලිත් එල්ලාවල මහතා
 ගරු සෙල්වරාජ කපේන්ද්‍රන් මහතා
 ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා
 ගරු ජයන්ත කුටුගොඩ මහතා
 ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු ලලිත් වර්ණ කුමාර මහතා
 ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු කරුණාදාස කොඩිතුට්ටි මහතා
 ගරු නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා
 ගරු උදය ගම්මන්පිල මහතා

ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා
 ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු යදාමිණි ගුණවර්ධන මහතා
 ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
 ගරු මීලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු පියංකර ජයරත්න මහතා
 ගරු දයාසිරි ජයසේකර මහතා
 ගරු එම්. එස්. තවුසික් මහතා
 ගරු කුලසිංහම් නිලිපත් මහතා
 ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු දුමින්ද දිසානායක මහතා
 ගරු එස්. ඩී. දිසානායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු සාරනී දුෂ්මන්ත මහතා
 ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා
 ගරු අසංක නවරත්න මහතා
 ගරු වාසුදේව නානායක්කාර මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු සු. නෝගරාදලිංගම් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු නිමල් පියතිස්ස මහතා
 ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා
 ගරු ඩිලාන් පෙරේරා මහතා

ගරු නිරෝෂන් පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
 ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
 ගරු මුදිතා ප්‍රියන්ති මහත්මිය
 ගරු උද්දික ප්‍රේමරත්න මහතා
 ගරු රෝහණ බංඩාර මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු සුදත් මංජුල මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු ඉමිනියාස් බාකීර් මාකාර් මහතා
 ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
 ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරල් මහතා
 ගරු මොහමඩ් මුසම්මීල් මහතා
 ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු පාඨලී වම්පික රණවක මහතා
 ගරු නිපුණ රණවක මහතා
 ගරු රොෂාන් රණසිංහ මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා
 ගරු සී. බී. රත්නායක මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
 ගරු වමල් රාජපක්ෂ මහතා
 ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
 ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා
 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) ඩී. රාධක්‍රිෂ්ණන් මහතා
 ගරු එම්. රාමේෂ්වරන් මහතා
 ගරු නිමල් ලාන්සා මහතා

ගරු වරුණ ලියනගේ මහතා
 ගරු ගාමිණී ලොකුගේ මහතා
 ගරු ගාමිණී වලේබොඩ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
 ගරු රෝගිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමන්ද විජේසිරි මහතා
 ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
 ගරු නීතිඥ මධුර විතානගේ මහතා
 ගරු හේමා විතානගේ මහතා
 ගරු නීතිඥ වන්දිම වීරක්කොඩි මහතා
 ගරු විමල් වීරවංශ මහතා
 ගරු ඩී. වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු සිවඥානම් ශ්‍රීකරන් මහතා
 ගරු ජගත් සමරවික්‍රම මහතා
 ගරු ජයන්ත සමරවීර මහතා
 ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
 ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
 ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
 ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
 ගරු වඩ්වෙල් සුරේෂ් මහතා
 ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
 ගරු (වෛද්‍ය) රාජික සේනාරත්න මහතා
 ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා
 ගරු කබීර් හමීම් මහතා
 ගරු (මහාචාර්ය) වරිත හේරත් මහතා
 ගරු විජිත හේරත් මහතා
 ගරු ජයරත්න හේරත් මහතා
 ගරු සමන්ද්‍රිය හේරත් මහතා
 ගරු මර්ජාන් ෆලිල් මහතා
 ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා

කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

වමින්ද කුලරත්න මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

හංස අබේරත්න මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූස් විය.

1. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන:— කථානායකවරයා විසින් මතු සඳහන් නිවේදනය කරන ලදී:—

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි:—

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා

ගරු පලනි දිගම්බරම් මහතා

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා

ගරු වරුණ ලියනගේ මහතා

ගරු සම්පත් අතුකෝරල මහතා

ගරු තිසකුට්ටි ආරච්චි මහතා

ගරු උදයකාන්ත ගුණතිලක මහතා

ගරු කුලසිංහම් තිලිපත් මහතා

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා

ගරු එම්. රාමේෂ්වරන් මහතා”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම: (1) කථානායකවරයා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව —

- (i) 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XVIII කොටස;
- (ii) 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XX කොටස;
- (iii) 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLI කොටස;

- (iv) 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII කොටස සහ තෙවැනි කාණ්ඩයේ XXV කොටස;
- (v) 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIV හා XLV කොටස්, තෙවැනි කාණ්ඩයේ XXI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXIV කොටස; සහ
- (vi) 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXIX, XXX, XXXI හා XXXII කොටස්, තෙවැනි කාණ්ඩයේ XIII, XIV හා XV කොටස් සහ නවවැනි කාණ්ඩයේ XI, XII, XIII, XIV, XV, XVI හා XVII කොටස්

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තැබිය යුතු යැයි ද මුද්‍රණය කළ යුතු යැයි ද යෝජනා කරන ලදී.

(2) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් 2020 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(3) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(4) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් 2022 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(5) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(6) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජෛෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

3. විසර්ජන පනත් කෙටුම්පත — (දහතුන්වැනි වෙන් කළ දිනය): කාරක සභාවේදී තව දුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 130

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු ජේ. සී. අලවතුචල මහතා ඉදිරිපත් කළ යෝජනාව, — “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.භා. 11.30 ට ගරු නීතිඥ ප්‍රේමීනාත් සී. දොලවත්ත මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

“ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, ගරු කීංස් නෙල්සන් මහතා ස්ථිර කරමින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 2.00ට ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා මූලාසනාරූඪ විය.)

“ගරු ජගත් සමරවික්‍රම මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි ගරු ජේ. සී. අලවතුචල මහතා, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා ස්ථිර කරමින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 4.05ට ගරු ජගත් සමරවික්‍රම මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 4.30 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදින්, නිෂ්ප්‍රභ විය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංශෝධනයක්: 22 වැනි පිටුවේ 16 සහ 17 වැනි පේළි ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතම ආදේශ කිරීමට:—

“පුනරාවර්තන	423,245,000,000
මූලධන	36,165,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

“අයිතම සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංශෝධනයක්: 22 වැනි පිටුවේ 20 සහ 21 වැනි ඡේද්‍ර ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතම ආදේශ කිරීමට:—

“වැඩසටහන 01	මෙහෙයුම් වැඩසටහන	13,219,000,000	1,248,000,000
වැඩසටහන 02	සංවර්ධන වැඩසටහන	16,000,000	29,610,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

“අයිතම සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 236

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 236 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 180,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 236 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 7,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 253

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 253 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 362,855,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 253 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 90,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 254

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,615,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 415,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 255

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 255 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,925,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 255 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 210,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 256

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 256 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,565,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 256 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 765,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 257

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 257 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,075,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 257 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 170,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 258

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 258 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,960,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 258 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 220,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 259

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 259 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,455,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 259 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 90,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 260

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 260 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,240,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 260 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 45,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 261

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංශෝධනයක්: 23 වැනි පිටුවේ 20 පේළිය ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 2,870,000,000 620,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 262

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 262 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,270,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 262 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 200,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 263

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 263 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,730,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 263 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 215,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 264

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 264 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,000,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 264 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 65,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 265

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 265 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 495,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 265 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 170,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 266

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 266 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 480,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 266 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 55,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 267

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 267 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 585,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 267 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 70,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 268

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 268 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 540,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 268 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 55,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 269

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 269 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,770,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 269 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 160,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 270

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 270 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,025,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 270 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 175,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 271

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 271 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 990,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 271 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 105,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 272

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 272 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,105,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 272 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 85,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 273

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 273 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,420,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 273 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 125,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 274

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 274 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,940,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 274 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 65,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 275

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 275 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 910,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 275 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 175,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 276

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 276 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,755,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 276 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 60,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 277

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 277 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,145,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 277 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 330,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 278

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 278 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,895,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 278 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 245,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 279

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 279 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,215,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 279 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 320,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංශෝධනයක්: 25 වැනි පිටුවේ 16 ඡේදය ඉක්බිතිවම පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“ ශීර්ෂ 312 සිට 319 දක්වා සහ ශීර්ෂ 321- පළාත් සභා

පුනරාවර්තන	390,000,000,000
මූලධන	38,800,000,000 ”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 312

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 312 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 63,153,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 312 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,006,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 313

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 313 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 51,804,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 313 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,248,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 314

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 314 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 49,796,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 314 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,138,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 315

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 315 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 35,862,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 315 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,909,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 316

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 316 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 44,870,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 316 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,885,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 317

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 317 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 29,646,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 317 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,417,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 318

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 318 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 32,866,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 318 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,745,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 319

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 41,502,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,598,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 321

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 40,501,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,854,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අ.භා. 6.09 ට පාර්ලිමේන්තුවට ප්‍රගතිය වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත් විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2023 නොවැම්බර් 29 බදාදා.

4. කල් තැබීම (මන්තාරම් දූපතේ බන්ධන සම්පත් කැණීමේ ගවේෂණ කටයුතු): මෙම පාර්ලිමේන්තුව දැන් කල්තැබිය යුතු ය” යි පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභානිමුඛ කරන ලදීත්, විවාද විය.

එකල්හි වේලාව අ.හා. 6.30 පසු කර තිබුයෙන් අ.හා. 6.37 ට නියෝජ්‍ය කථානායකවරයා විසින් ප්‍රශ්නය නොවිමසා අද දින සභා සම්මතිය අනුව පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2023 නොවැම්බර් 20 සභා සම්මතිය අනුව, 2023 නොවැම්බර් 29 බදාදා පූ.හා. 9.30 වනතෙක් කල් ගියේය.